

ප්‍රධාන කරුණු ලේඛනය -
DFCC JUNIOR ප්‍රමා ගිණුම



සුදුසුකම්	ශ්‍රී ලාංකික පුරවැසියන් වන, වයස අවුරුදු 18 ට අඩු දරුවන්
ප්‍රධාන විශේෂාංග	- තෘග ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමේ උපරිම වයස් සීමාව අවුරුදු 15 - ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය අවම තැන්පතුව රු. 500/-
ප්‍රතිලාභ සහ අගය විකතු කළ සේවාවන්	- පුළුල් පරාසයක පැතිරුණු DFCC Junior තෑගි - පිළිගත් අලෙවිසැල් වෙතින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට තෑගි වවුචර් - දිවයින පුරා අලෙවිසැල් 110 කට අධික සංඛ්‍යාවක් වෙතින් විද්‍යුත් තෑගි වවුචර් - Value Credit යෝජනා ක්‍රමය - DFCC Junior Rewards තෘග ක්‍රමය රු.100,000/- ක් දක්වා - 5 වසර ශිෂ්‍යත්ව තෘග ක්‍රමය - සාමාන්‍ය පෙළ විභාග තෘග ක්‍රමය - 18 වැනි උපන්දිනය වෙනුවෙන් වූ තෘග ක්‍රමය
ගිණුමක් විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය	DFCC Junior ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන - ගිණුමක් විවෘත කිරීමේ ආකෘති පත්‍රය - අනන්‍යතාව තහවුරු කිරීමේ සාක්ෂි: ජාතික හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය - ලිපිනය තහවුරු කිරීමේ සාක්ෂි (බැංකුව වෙත ලබාදෙන ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය නොවන්නේ නම්) - දරුවාගේ උප්පැන්න සහතිකය - අයදුම්කරුගේ සුදුසුකම් තහවුරු කරගැනීම සඳහා බැංකුව විසින් ඉල්ලා සිටිනු ලබන වෙනත් ඕනෑම ආකාරයක ලේඛනයක් ගිණුමක් විවෘත කිරීම සඳහා ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පැමිණ, නිසි ලෙස සම්පූර්ණ කරන ලද ලිපිලේඛන භාරදෙන්න.

ගාස්තු	ගාස්තු විස්තරයේ සඳහන් සම්මත ගාස්තු අදාළ වේ. විස්තර සඳහා පිවිසෙන්න :- https://www.dfcc.lk/interest-rates/
නියමයන් හා කොන්දේසි	• මූලික තැන්පතුව රු. 500/- • ගිණුම් විවෘත කළ හැක්කේ ශ්‍රී ලංකා රුපියල්වලින් පමණි. • දෙමාපියන් අතරින් කෙනෙකු හෝ භාරකරුවෙකු විසින් ගිණුම විවෘත කළ යුතු ය. • මුදල් ආපසු ලබාගත නොහැක. • විදේශ රටවල පදිංචි හෝ ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන්ටද ගිණුම් විවෘත කළ නොහැක. • දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වනතුරු මුදල් ආපසු ලබාගත නොහැක. සේවා තොරතුරු සහ නියමයන් හා කොන්දේසි කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ. විඛේදනීය නවතම තොරතුරු සහ වලංගු නියමයන් හා කොන්දේසි පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ළඟම පිහිටි DFCC ශාඛාව වෙත පියනගන්න. DFCC බැංකුවේ නිල වෙබ් අඩවියෙන්ද මෙම තොරතුරු ලබාගත හැක. පිවිසෙන්න: https://www.dfcc.lk/
ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ විමසීම් සඳහා	දුරකථන ඇමතුම්: පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය 0112 350 000 ඊමේල් ලිපිනය: care@dfccbank.com ඕනෑම DFCC බැංකු ශාඛාවකදීද ඔබට අවශ්‍ය සහය ලබාගත හැක ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය: පැය 24 ක් ඇතුළත
පැමිණිලි සම්බන්ධ ක්‍රියාපටිපාටිය	රාජකාරි දින 1 ක් ඇතුළත ඔබගේ පැමිණිල්ල ලැබුණු බව තහවුරු කරනු ලබන අතර, රාජකාරි දින 2 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ වනු ඇත. කෙසේ නමුත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ඊට වඩා කාලය ගතවීමට ඉඩ තිබේ. සාධාරණ කාලසීමාවක් තුළ ඔබට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

- රිමේල් ලිපිනය: care@dfccbank.com
- ඇමතුම් මධ්‍යස්ථානය: 0112 350 000

මූල්‍ය ඔම්බුඩ්ස්මන්

නො. 01, බෙනෙස්දා පෙදෙස, මිලාගිරිය, කොළඹ 05

දුරකථන අංකය: (011) 2 595624

රිමේල් ලිපිනය: fosril@slt.net.lk

වෙබ් අඩවිය: www.financialombudsman.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව

<https://www.cbsl.gov.lk/en/fcrd>